

ආපදා ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරුණු

1. ස්ථිර පත්වීම ලබා මාස 09ක සේවා කාලයක් සපුරා තිබීම
2. වෛද්‍ය පරීක්ෂණ වාර්තාව පෞද්ගලික ලිපි ගොනුවට ලැබී තිබීම
3. අවකරණ සීමාව 40% සීමාව නොඉක්මවා තිබීම
4. සේවා කාලය අවුරුදු 10 ට අඩු අයදුම්කරුවන්, සේවා කාලය අවුරුදු 10 ට වැඩි ඇපකරුවකු ඉදිරිපත් කළ යුතුයි. ඇපකරු වයස අවුරුදු 52 ට අඩු විය යුතුයි. වයස අවුරුදු 50 ට වැඩි ඇපකරුවන් අවුරුදු 60 දක්වා සේවයේ යෙදී සිටින බවට ලිපියක් ඉදිරිපත් කළ යුතුයි.
5. ඇපකරුගේ අවකරණ සීමාව 40% නොඉක්මවා තිබිය යුතුයි.

ආපදා ණය අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි

1. අවසන් වරට ලබාගත් වැටුප් විස්තරය (පාසලක නම් විදුහල්පති, කාර්යාලයේ නම් ආයතන ප්‍රධානියා සහතික කළ පිටපත (Pay Slip))
2. ඇපකරුවෙකු අවශ්‍ය අයදුම්කරුවෙකු නම් පොදු 158 ආකෘති පත්‍රය, ඇපකරු ප්‍රකාශයේ පිටපත් 03 ක් හා ඇපකරුගේ අවසන් වරට ලබාගත් වැටුප් විස්තරය (පාසලක නම් විදුහල්පති, කාර්යාලයේ නම් ආයතන ප්‍රධානියා සහතික කළ පිටපත)
3. වයස අවුරුදු 45ට වැඩි අයදුම්කරුවෙකු නම් විශ්‍රාම වැටුප පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්‍රකාශය
4. අයදුම්කරු වයස අවුරුදු 55ට වැඩි නම් අවුරුදු 60 දක්වා සේවය කරන බවට ලිපියක්
5. ණය මුදලක් පියවීමට ආපදා ණය ලබා ගන්නේ නම් ණයදුන් තැනැත්තා නැවත එම ණය මුදල ආපසු ඉල්ලා ණය ලබාගත් අයට එවන ලද ලිපියක්
6. උකස් හාණ්ඩ බේරා ගැනීම සඳහා ආපදා ණය ලබා ගන්නේ නම් උකස් පත්‍රිකාවල සහතික කළ පිටපත්
7. නිවාස සෑදීමට හෝ අළුත් වැඩියාව සඳහා ආපදා ණය ලබාගන්නේ නම් ඇස්තමේන්තුවක්
8. වවුචරයේ එක් පිටපතක පමණක් රු.25/=ක මුද්දරයක් අලවා ඒ මත අයදුම්කරු අත්සන් තැබිය යුතුය.